



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2016 ජූලි විභාගය - AA3 මට්ටම

ප්‍රශ්න සහ යෝජිත උත්තර
විෂය අංක (AA31)

මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය
(FAR)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

2016 ජූලි විභාගය - AA3 මට්ටම

(31) මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය

යෝජිත උත්තර

A කොටස

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.

(මුළු ලකුණු 20)

1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) හඳුනාගත යුතු ආදායම / අයහාරය = 75 x 500
= රු. 37,500/-

ඉතිරි රු. 12,500/-, සී/ස B සමාගමේ පොත්වල වගකීමක් ලෙස හඳුනාගත යුතුය.

(b) හඳුනාගත යුතු ආදායම / අයහාරය = (10,000 / 12) x මාස 7
= රු. 5,833/-

(ලකුණු 05)

2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) අඛණ්ඩ පැවැත්ම

ව්‍යාපාරයක් ගිණුම් ප්‍රකාශන සකස් කරන්නේ එම ව්‍යාපාරය පවත්නා ව්‍යාපාරයක් වශයෙන් දුර දක්නා අනාගත කාලයක් සඳහා අඛණ්ඩව මෙහෙයුම් කටයුතු වල යෙදෙන්නේ යැයි උපකල්පනය කරමිනි. එම නිසා නුදුරු අනාගතයේදී අදාළ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු ඇවරකරණයට භාජනය කිරීමක් හෝ ප්‍රමාණාත්මක ලෙස අඩු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව උපකල්පනය කරනු ලැබේ. එවැනි අදහසක් හෝ අවශ්‍යතාවයක් පවතීනම් අඛණ්ඩ පැවැත්ම පිළිබඳ උපකල්පනය කළ යුතුය. එම අනුගමනය කළ පදනම කුමක්ද යන්න ගිණුම් ප්‍රකාශන වල අනාවරණය කළ යුතුය.

- (b)
- අදාළ බව - ගිණුම් ප්‍රකාශන වල තොරතුරු ප්‍රයෝජනවත් තොරතුරු වීමට නම් එවා තීරණ වලට එළැඹීම සඳහා අදාළ වන ඒවා විය යුතුය.
 - විශ්වසනීය නියෝජනය - ගිණුම් ප්‍රකාශන වල තොරතුරු එවායේ පරිශීලකයන්ට ප්‍රයෝජනවත් වීමට නම් එම තොරතුරු ආර්ථිකමය සංසිද්ධි වචනවලින් හා සංඛ්‍යාත්මකව නියෝජනය කරමින් විශ්වාසනීය විය යුතුය.

(ලකුණු 05)

3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

1995 අංක 5 දරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන පනත යටතේ, හඳුනා දක්වා ඇති පරිදි විශේෂිත ව්‍යාපාර පහත දැක්වේ.

- 1) 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ බලපත්‍ර ලාභී සමාගම්.
- 2) 1962 අංක 25 දරණ රක්ෂණ පාලන පනත යටතේ රක්ෂණ ව්‍යාපාර කරගෙන යෑම සඳහා අවසර ලත් සමාගම්.
- 3) කල්බදු ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන සමාගම්
- 4) ණය සාධාරණ සමාගම්
- 5) 1988 අංක 78 මූල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගම්
- 6) ඒකකභාර ක්‍රියාත්මක කිරීම සඳහා 1987 අංක 36 දරණ සුරැකුම් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍රලාභී සමාගම්
- 7) අරමුදල් කළමනාකරණ සමාගම්
- 8) කොටස් තැරැව්කාර සමාගම් ලෙස ක්‍රියාත්මක වීම සඳහා 1987 අංක 36 දරණ සුරැකුම් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලාභී සමාගම්
- 9) කොටස් හුවමාරු සමාගම් ලෙස ක්‍රියාත්මක වීම සඳහා 1987 අංක 36 දරණ සුරැකුම් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලාභී සමාගම්
- 10) 1987 අංක 36 දරණ සුරැකුම් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලාභී කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම්.
- 11) 1987 අංක 36 දරණ සුරැකුම් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත නොකළ සමාගම්

(ලකුණු 05)

4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

$$\begin{aligned}
 \text{(a) } 2016 \text{ වසර සඳහා ක්ෂය} &= \frac{4,000,000 - (800,000 \times 3) - 10,000}{3} \\
 &= \underline{\underline{\text{රු. } 500,000}} \\
 \\
 \text{සටහන : පැරණි ක්ෂය} &= \frac{4,000,000}{5} \\
 &= \text{රු. } 800,000 \\
 \\
 \text{(b) } 2016.03.31 \text{ ට යන්ත්‍රයේ ධාරණ වටිනාකම} &= 4,000,000 - 2,900,000 \\
 &= \underline{\underline{\text{රු. } 1,100,000}}
 \end{aligned}$$

(ලකුණු 05)

A කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.

(මුළු ලකුණු 30)

5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- (a) ▶ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කොට ඇති සෑම සමාගමක්ම, මූල්‍ය ප්‍රකාශණ පිළියෙල කිරීම, වාර්ෂික වාර්තා සැපයීම යනාදී මූල්‍ය වාර්තාකරණයට අදාළ නියමයන් බොහොමයක් සමාගම් පනත තුළ ප්‍රතිපාදනය කොට ඇත. මේ අනුව 131 වගන්තිය ප්‍රකාර වර්ෂයකට එක් වතාවත්වත් සමාගම් රෙජිස්ට්‍රාර් වෙත වාර්ෂික වාර්තා යැවිය යුතුය. වාර්ෂික රැස්වීමේ දින සිට වැඩ කරන දින 30 ක් තුළ වාර්ෂික වාර්තා සම්පූර්ණ කළ යුතුය.
 - ▶ සමාගම් පනතේ 166 වැනි වගන්තිය මගින්, වාර්තාකරණ දිනයේ සිට මාස 6 ක් ඇතුළත සෑම සමාගමක්ම වාර්ෂික වාර්තා පිළියෙල කොට ඉදිරිපත් කළ යුතු බවට අනිවාර්ය කොට ඇත.
 - ▶ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට ප්‍රථමයෙන්, දින 15ට පෙර මූල්‍ය ප්‍රකාශණ කට්ටලයක් සෑම කොටස් හිමියෙකුට ලබා දිය යුතු බවට සමාගම් පනතේ වගන්ති අංක 167 මගින් අනිවාර්ය කොට ඇත.
 - ▶ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින්, නියම කරනු ලබන කාල පරිච්ඡේදයක් තුළ හෝ වාර්තා කරන දිනයේ සිට මාස 6ක කාලයක් තුළ සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය එහි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතු බවට, සමාගම් පනතේ වගන්ති මගින් නියම කර ඇත.

- (b) i.
 - දළ ලාභයට සාපේක්ෂව විකුණුම් ඉහළ ප්‍රතිශතයකින් ඉහළ යාම
 - විකුණුම්වලට සාපේක්ෂව දළ ලාභය ඉහළ ප්‍රතිශතයකින් පහළ යාම
- ii.
 - ස්කන්ධයට සාපේක්ෂව සමාගම ඉපැයූ ලාභ ඉහළ ප්‍රතිශතයකින් පහළ යාම
 - පොලී අනුපාත පහළ බැසීම
 - බදු අනුපාත ඉහළ අගයක් ගැනීම

(ලකුණු 10)

6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)	01.04.2015	10 x 300,000	=	3,000,000/-
	ප්‍රකාශිත ප්‍රාග්ධනය		= රු.	3,000,000/-
	ලාභාංශ		=	1 x 300,000
			=	<u>රු. 300,000/-</u>

ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනයේ නිදහස් කළ නොහැකි වරණීය කොටස් ප්‍රාග්ධනය, ස්කන්ධ ප්‍රාග්ධනයක් ලෙස හඳුනාගත යුතුය.

රු. 300,000 ක ලාභාංශ, ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනයේ දී රඳවාගත් ලාභයෙන් අඩු කිරීමක් ලෙස පෙන්විය යුතුය.

- (b) (i) මූල්‍ය වත්කම් :
 1. පෙරේරාගෙන් අයවිය යුතු රු. 50,000/- ක වෙළෙඳ ලැබිය යුතු දෑ
 2. රු. 325,000/- ක මුදල් ශේෂය
 3. ලංකා බැංකුවේ මිලියන 1 ක ස්ථාවර තැන්පතුව
 4. පරිපාලිත සමාගමක කොටස්වල කර ඇති රු. මිලියන 5 ක ආයෝජනය
- (ii)
 1. තවත් සමාගමකින් මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් ලැබීමට ගිවිසුම්ගත හිමිකමක් ඇත.
 2. මුදල්මය වශයෙන් තිබීම

(ලකුණු 10)

7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) ඒකාබද්ධ කිරීමේ දී කීර්තිනාමය

	රු.
ඒකාබද්ධ කිරීමේ සාධාරණ අගය	3,500,000
පාලනය නොවන හිමිකම් ගිණුමේ සාධාරණ අගය (50,000 x 20)	1,000,000
එකතුව	4,500,000
(-) ශුද්ධ වත්කම්වල සාධාරණ අගය	(4,300,000)
ඒකාබද්ධ කිරීමේ දී කීර්තිනාමය	200,000

(b)

පාලනය නොවන හිමිකම් ගිණුම			රු.
		අත්පත් කරගත් දිනට සාධාරණ අගය	1,000,000
ශේ/ප/ගෙ	1,080,000	අත්පත් කරගැනීමෙන් පසු ලාභයේ කොටස (960,000 - 640,000) @ 25%	80,000
	1,080,000		1,080,000

(c)

ඒකාබද්ධ රඳවාගත් ඉපැයීම් ගිණුම			රු.
		සී/ස පෙරේ පොදු සමාගම	9,200,000
ශේ/ප/ගෙ	9,440,000	සී/ස සාරා සමාගම - අත්පත් කරගැනීමෙන් පසු (960,000 - 640,000) @ 75%	240,000
	9,440,000		9,440,000

(d) 2016 මාර්තු 31 දිනට ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්විය යුතුව ඇති දේපළ, පිරිසත හා උපකරණවල වටිනාකම

	රු.
සී/ස පෙරේ පොදු සමාගම	12,000,000
සී/ස සාරා සමාගම (පොත් අගය)	4,200,000
සාධාරණ අගයේ ගැලපීම [4,300,000 - (2,100,000 + 640,000)]	1,560,000
	17,760,000

(ලකුණු 10)

B කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න දෙක (02) කි.
(මුළු ලකුණු 50)

8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) සී/ස ලෙනින් පොදු සමාගම
2016 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

		(රු. '000)	
		සටහන්	
විකුණුම්	(පෙරවැඩ 3)		47,500
විකුණුම් පිරිවැය	(පෙරවැඩ 5)		(23,000)
දළ ලාභය			24,500
අනෙකුත් ආදායම්		02	500
			25,000
බෙදාහැරීමේ වියදම්	(පෙරවැඩ 1)	(4,683)	
පරිපාලන වියදම්	(පෙරවැඩ 1)	(6,270)	
මූල්‍ය වියදම්	(පෙරවැඩ 1)	01	(550)
අනෙකුත් වියදම්			(11,750)
බදු පෙර ලාභය		03	1,747
බදු		04	(5,600)
බදු පසු ලාභය			(3,853)
<u>අනෙකුත් විස්තීර්ණ ආදායම්</u>			
ඉඩම් ප්‍රත්‍යාගණනය			2,000
			2,000
වසරේ මුළු විස්තීර්ණ ආදායම			(1,853)

(b) සී/ස ලෙහින් පොදු සමාගමේ

2016 මාර්තු 31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

	සටහන්		
වත්කම්			
ජංගම නොවන වත්කම්			
දේපළ, පිරිසත හා උපකරණ	05		35,980
ආයෝජන - ලැයිස්තුගත සමාගම්වල			4,500
			40,480
ජංගම වත්කම්			
තොගය		5,000	
වෙළෙඳ ලැබිය යුතු දෑ	06	4,617	
බැංකුවේ ඇති මුදල්		1,000	
අතැති මුදල්		400	11,017
			51,497
ස්කන්ධය සහ වගකීම්			
ස්කන්ධය			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	08	25,000	
ප්‍රත්‍යාගණිත සංචිත		4,500	
රඳවාගත් ඉපැයුම්		8,547	
මුළු ස්කන්ධය			38,047
වගකීම්			
ජංගම නොවන වගකීම්			
බැංකු ණය		6,000	6,000
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ	09	4,000	
අනෙකුත් ගෙවිය යුතු දෑ	10	350	
බැංකු ණයේ වර්තමාන කොටස	09	2,000	
ගෙවිය යුතු ආදායම් බදු		1,100	7,450
			51,497

(c) සී/ස ලෙනින් පොදු සමාගම
 2016 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා
 ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය

(රු. '000)

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	රඳවාගත් ඉපැයුම්	ප්‍රත්‍යාගණිත සංචිත	එකතුව
අප්‍රේල් 01 ට ශේෂය	25,000	13,000	2,500	40,500
ප්‍රත්‍යාගණනය	-	-	2,000	2,000
ගෙවූ ලාභාංශ	-	(600)	-	(600)
ලාභ / අලාභ	-	(3,853)	-	(3,853)
	25,000	8,547	4,500	38,047

(d) සටහන 05 - දේපළ, පිරිසත සහ උපකරණවල වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය

(රු. '000)

	ඉඩම	ගොඩනැගිල්ල	බෙදාහැරීමේ වැන් රථය	ලී බඩු සහ සවිකිරීම්	එකතුව
2015.04.01 දිනට ශේෂය	16,000	19,000	15,000	2,000	52,000
එකතු කිරීම්	-	-	-	-	-
ප්‍රත්‍යාගණනය කිරීම්	2,000	-	-	-	2,000
ඉවත් කිරීම්	-	-	(2,000)	-	(2,000)
2016.03.31 දිනට ශේෂය	18,000	19,000	13,000	2,000	52,000
ආරම්භක ශේෂය	-	5,000	8,000	500	13,500
වසරේ ක්ෂය	-	950	1,492	320	2,762
ඉවත් කිරීම්	-	-	(242)	-	(242)
2016.03.31 දිනට ශේෂය	-	5,950	9,250	820	16,020
2016.03.31 දිනට ධාරණ අගය	18,000	13,050	3,750	1,180	35,980

සටහන 01

මූල්‍ය වියදම්

උපචිත බැංකු ණය පොලිය

550

ශේෂ පිරික්සුම

50

550

සටහන 02

අනෙකුත් ආදායම්

ධාරණ අගයේ වැඩිවීම

500

(IAS 37 AG 14 / IAS 35.55 (a) guidelines)

1,825,000

සටහන 03 බදු පෙර ලාභය

පහත අය කිරීම්වලින් පසුව බදු පෙර ලාභය ගණනය කර ඇත.

ක්ෂය

2,762

ඉවත් කිරීමේ අලාභය

258

සටහන 04 බදුකරණය

ප්‍රවර්තන වසරේ වෙන් කිරීම

5,100

උගණ වෙන් කිරීම

500

5,600

සටහන 06 වෙළෙඳ ලැබිය යුතු දෑ

ශුද්ධ ලැබිය යුතු දෑ (පෙරවැඩ 04)

4,617

සටහන 07 අනෙකුත් ලැබිය යුතු දෑ

සටහන 08 ප්‍රකාශිත ප්‍රාග්ධනය

කොටස් 2,000

25,000

සටහන 09 වෙළෙඳ ගෙවිය යුතු දෑ

ශේෂ පිරික්සුම

4,000

සටහන 10 අනෙකුත් ගෙවිය යුතු දෑ

උපචිත බැංකු ණය පොලී

50

ශේෂ පිරික්සුම

300

350

පෙරවැඩ

(පෙරවැඩ 01)

	බෙදාහැරීමේ වියදම්	පරිපාලන වියදම්	අනෙකුත්
ක්ෂය - ගොඩනැගිල්ල		950	
ක්ෂය - ලී බඩු සහ සවිකිරීම්		320	
ක්ෂය - බෙදාහැරීමේ වැන් රථය	1,500		
ඉවත් කිරීමේ අලාභය			750
පර්යේෂණ වියදම්			10,000
බොල්ණය	85		
ණයගැතියන්ගෙන් කළ අය කිරීම්	98		
ශේෂ පිරික්සුමේ ඇති ආකාරයට	3,000	5,000	1,500
	4,683	6,270	1,758

පෙරවැඩ 02 ක්ෂය

ගොඩනැගිලි	19,000 x 5%	=	950	
ලී බඩු සහ සවිකිරීම්	(2,000 - 400) x 20%	=	320	
බෙදාහැරීමේ වැන් රථය	13,000 x 10%	=	1,300	} 1,500
	<u>2,000</u>	=	200	
	100			

පෙරවැඩ 03 විකුණුම්

ශේෂ පිරික්සුමේ වාර්තා වී ඇති ආකාරයට	49,000
ඉවත් කිරීමේ ගැලපුම	(1,200)
	<u><u>47,500</u></u>

පෙරවැඩ 04 වෙළෙඳ ලැබිය යුතු දෑ

ශේෂ පිරික්සුමේ වාර්තා වී ඇති ආකාරයට	5,000
බොල්ණය	(85)
විශේෂ බොල්ණය ලියාහැරීම් - මීරා	(55)
	<u>4,860</u>
ලැබිය යුතු දෑ සඳහා ප්‍රතිපාදනය (5%)	(243)
	<u><u>4,617</u></u>

පෙරවැඩ 05 විකුණුම් පිරිවැය

ආරම්භක තොගය	4,000
ගැනුම්	24,000
අවසාන තොගය	(5,000)
	23,000

(ලකුණු 25)

9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) සී/ස MCS සමාගමේ
2016.03.31 න් අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

	(රු. '000)	
බදු පෙර ලාභය		4,000
ගැලපීම් :		
ක්ෂය	1,000	
ඉවත් කිරීමේ අලාභය	50	1,050
		5,050
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය		
තොගයේ වැඩිවීම	(1,900)	
වෙළෙඳ ලැබිය යුතු දෑ හි වැඩිවීම	(600)	
කලින් ගෙවූ වියදම්වල වැඩිවීම	(500)	
උපචිත වියදම්වල වැඩිවීම	250	
වෙළෙඳ ගෙවිය යුතු දෑ හි වැඩිවීම	250	(2,500)
		2,550
<u>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් උත්පාදනය වූ මුදල් ප්‍රවාහයන්</u>		
ගෙවූ බදු	(800)	(800)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් උත්පාදනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය		1,750
<u>ආයෝජන ක්‍රියාකාරකම්වලින් උත්පාදනය වූ මුදල් ප්‍රවාහයන්</u>		
දේපළ, පිරියත හා උපකරණ අත්පත් කිරීම	(5,580)	
දේපළ, පිරියත හා උපකරණ විකිණීම	30	
ආයෝජන ක්‍රියාකාරකම්වලින් උත්පාදනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය		(5,550)
<u>මූල්‍ය ක්‍රියාකාරකම්වලින් උත්පාදනය වූ මුදල් ප්‍රවාහය</u>		
බැංකු ණයෙහි ඉහළ යාම	2,000	
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් උත්පාදනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය		2,000
වසරේ ශුද්ධ මුදල් ඉහළ යාම		(1,800)
වසර ආරම්භයේ මුදල් සහ මුදල් සමාන දෑ හි වටිනාකම		3,300
		1,500

(b)

			2016	2015
i.	දළ ලාභ අනුපාතය	= $\frac{\text{දළ ලාභය} \times 100}{\text{විකුණුම්}}$	$\frac{7,000 \times 100}{12,000}$	
			= <u>58.3%</u>	
ii.	ශුද්ධ ලාභ අනුපාතය	= $\frac{\text{ශුද්ධ ලාභය} \times 100}{\text{විකුණුම්}}$	$\frac{3,000 \times 100}{12,000}$	
			= <u>25%</u>	
iii.	වත්කම් පිරිවැටුම් අනුපාතය	= $\frac{\text{විකුණුම්} \times 100}{\text{සාමාන්‍ය මුළු වත්කම්}}$	$\frac{12,000 \times 100}{21,475}$	$\frac{13,500}{17,025}$
			= <u>0.54 වාරයක්</u>	= <u>0.79 වාරයක්</u>
iv.	ජංගම අනුපාතය	= $\frac{\text{2016}}{\text{4,000}}$	$\frac{12,650}{4,000}$	$\frac{\text{2015}}{3,150}$
	ජංගම වත්කම් : ජංගම වගකීම්	= <u>3.1625 : 1</u>	= <u>3.59 : 1</u>	
v.	ක්ෂණික වත්කම් අනුපාතය	= $\frac{\text{2016}}{\text{4,000}}$	$\frac{4,500}{4,000}$	$\frac{\text{2015}}{3,150}$
	ජංගම වත්කම් - තොගය : ජංගම වගකීම්	= <u>1.125 : 1</u>	= <u>1,603 : 1</u>	

(ලකුණු 25)


C කොටසෙහි අවසානය.

Notice :

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2014 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)